



# Hector Kobbekaduwa Agrarian Research and Training Institute

## Data Management Division



| Variety                        | 2025.09.21        | 2025.09.21   | 2025.09.21      | 2025.09.20     | 2025.09.21          | 2025.09.21             | 2025.09.21         | 2025.09.21        | 2025.09.21         | 2025.09.20       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|---------------------|------------------------|--------------------|-------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochchhole Market | Thambuththegama Market | Keppetipola Market | Nuwareliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                |                     |                        |                    |                   |                    |                  |
| Beans                          | 350 - 400         | 250 - 280    | 250 - 300       | 260 - 310      | -                   | 260 - 300              | 250 - 300          | 240 - 280         | 280 - 300          | 270 - 300        |
| Carrot                         | 100 - 130         | 150 - 160    | 120 - 150       | 150 - 180      | -                   | 150 - 200              | 100 - 110          | 140 - 150         | 120 - 150          | 140 - 170        |
| Leeks                          | 80 - 100          | 100 - 110    | 90 - 120        | 90 - 120       | -                   | 100 - 130              | 70 - 80            | 90 - 100          | 80 - 100           | 90 - 110         |
| Beet root                      | 60 - 70           | 50 - 65      | 40 - 70         | 70 - 90        | 30 - 60             | 80 - 100               | -                  | -                 | -                  | 70 - 90          |
| Beet root (N' Eliya)           | 80 - 100          | 90 - 110     | 75 - 90         | -              | -                   | -                      | 60 - 70            | 80 - 90           | 90 - 100           | -                |
| Knolkhol                       | 70 - 100          | 80 - 100     | 70 - 90         | 100 - 130      | 50 - 60             | -                      | 80 - 100           | 90 - 110          | 90 - 100           | 110 - 130        |
| Raddish                        | 50 - 80           | 80 - 90      | 45 - 60         | 80 - 110       | 30 - 40             | 60 - 80                | 60 - 70            | 60 - 70           | 60 - 80            | 80 - 100         |
| Cabbage (N' Eliya)             | -                 | 110 - 120    | -               | -              | -                   | -                      | 50 - 80            | 90 - 100          | 60 - 85            | -                |
| Cabbage (Kandy)                | 70 - 100          | 70 - 90      | 80 - 120        | 90 - 140       | 80 - 110            | 90 - 130               | -                  | -                 | -                  | 100 - 140        |
| Tomato                         | 120 - 150         | 140 - 150    | 100 - 130       | 110 - 140      | 90 - 100            | 100 - 130              | 120 - 150          | 120 - 140         | 110 - 140          | 110 - 130        |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                     |                        |                    |                   |                    |                  |
| Ladies Fingers                 | 120 - 150         | 140 - 150    | 150 - 160       | 150 - 170      | 140 - 150           | 120 - 140              | -                  | -                 | 120 - 140          | 150 - 180        |
| Brinjals                       | 120 - 200         | 150 - 180    | 100 - 180       | 160 - 220      | 100 - 110           | 150 - 200              | 100 - 130          | -                 | 130 - 170          | 170 - 220        |
| Capsicum                       | 200 - 300         | 250 - 280    | 180 - 250       | 270 - 300      | 180 - 250           | 160 - 200              | 350 - 360          | 340 - 360         | 280 - 320          | 240 - 280        |
| Pumpkin                        | 35 - 45           | 35 - 40      | 20 - 25         | 35 - 40        | 30 - 40             | 25 - 30                | 35 - 45            | -                 | 35 - 40            | 35 - 40          |
| Cucumber                       | 120 - 150         | 120 - 130    | 120 - 140       | 130 - 150      | 110 - 120           | 80 - 110               | 100 - 110          | -                 | 120 - 150          | 130 - 160        |
| Bitter Gourd                   | 280 - 350         | 300 - 330    | 270 - 350       | 290 - 330      | 200 - 300           | 230 - 280              | -                  | -                 | 300 - 330          | 280 - 330        |
| Snake Gourd                    | 160 - 180         | 210 - 220    | 150 - 200       | 130 - 150      | 140 - 150           | 140 - 180              | -                  | -                 | 160 - 180          | 170 - 200        |
| Drumstick                      | 200 - 400         | 200 - 220    | -               | 210 - 240      | 170 - 170           | 130 - 150              | 250 - 270          | -                 | 230 - 250          | 200 - 220        |
| Luffa                          | 180 - 200         | 280 - 300    | 160 - 220       | 180 - 220      | 150 - 160           | 150 - 200              | -                  | -                 | 220 - 230          | 240 - 270        |
| Long Beans                     | 160 - 200         | 150 - 170    | 130 - 230       | 130 - 150      | 110 - 120           | 160 - 200              | -                  | -                 | 140 - 150          | 140 - 160        |
| Ash Plantains                  | 50 - 60           | 80 - 90      | 60 - 80         | 80 - 100       | 60 - 70             | 60 - 70                | -                  | -                 | 60 - 70            | 80 - 100         |
| Green Chillies                 | 130 - 170         | 150 - 170    | 130 - 160       | 160 - 200      | 150 - 150           | 100 - 130              | 200 - 250          | -                 | 180 - 210          | 160 - 200        |
| Lime                           | 1100 - 1300       | 1100 - 1200  | 1100 - 1300     | 1250 - 1350    | -                   | 1100 - 1200            | -                  | -                 | 1100 - 1200        | 1200 - 1300      |
| Sweet Potatoe                  | 100 - 130         | 120 - 130    | 70 - 90         | 100 - 120      | -                   | 100 - 110              | 110 - 120          | -                 | 110 - 120          | 100 - 120        |
| Manioc                         | 70 - 100          | 80 - 100     | 80 - 100        | 100 - 130      | 70 - 100            | 70 - 80                | 70 - 80            | -                 | -                  | 100 - 110        |
| Eggplant                       | 180 - 200         | 230 - 250    | 240 - 260       | 250 - 300      | 180 - 220           | 160 - 220              | -                  | -                 | 250 - 260          | 240 - 290        |
| Potato (Imported)              | -                 | 170 - 190    | 170 - 180       | 175 - 185      | -                   | 180 - 190              | -                  | -                 | 180 - 185          | 175 - 180        |
| Potato (Welimada)              | 200 - 220         | 200 - 220    | 180 - 190       | 190 - 200      | -                   | -                      | 170 - 180          | -                 | 170 - 190          | -                |
| Potato (Nuwareliya)            | 230 - 240         | 240 - 250    | -               | 250 - 260      | -                   | -                      | -                  | 200 - 220         | -                  | 250 - 260        |
| B'Onion Imported               | -                 | 145 - 150    | 135 - 145       | 100 - 140      | -                   | 145 - 150              | 110 - 140          | -                 | 140 - 145          | 100 - 140        |
| Big-onion Local                | -                 | 140 - 160    | 115 - 140       | 135 - 145      | -                   | 135 - 140              | -                  | -                 | 150 - 155          | 140 - 145        |
| <b>Banana</b>                  |                   |              |                 |                |                     |                        |                    |                   |                    |                  |
| Ambul (Rs/Kg)                  | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Kolikuttu                      | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Seeni                          | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Papaya (Rs/Kg)                 | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Passion Fruits (Rs/Fruit)      | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                     |                        |                    |                   |                    |                  |
| Pineapple - Large              | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| - Medium                       | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| - Small                        | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| - Karathakol                   | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Woodapple                      | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Avocado                        | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |
| Orange                         | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                 | -                  | -                |

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
Hector Kobbekaduwa Agrarian Research and Training Institute

දත්ත කළමනාකරණ අංශය  
නොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
Wholesale Prices (Rs/Kg)



| වර්ගය                    | 2025.09.21          | 2025.09.21        | 2025.09.21        | 2025.09.20       | 2025.09.21              | 2025.09.21              | 2025.09.21            | 2025.09.21          | 2025.09.21           | 2025.09.20          |
|--------------------------|---------------------|-------------------|-------------------|------------------|-------------------------|-------------------------|-----------------------|---------------------|----------------------|---------------------|
|                          | පැලියගොඩ<br>වෙළඳපොළ | මහනුවර<br>වෙළඳපොළ | දඹුල්ල<br>වෙළඳපොළ | මීගොඩ<br>වෙළඳපොළ | නොරොව්වෝල්ලේ<br>වෙළඳපොළ | තඹුන්තෙන්නම්<br>වෙළඳපොළ | කැපපෙට්පොළ<br>වෙළඳපොළ | නුවරඑළිය<br>වෙළඳපොළ | බණ්ඩාරවෙල<br>වෙළඳපොළ | වේයන්තොඩ<br>වෙළඳපොළ |
| <b>උඩරට එළවළු</b>        |                     |                   |                   |                  |                         |                         |                       |                     |                      |                     |
| බෝංචි                    | 350 - 400           | 250 - 280         | 250 - 300         | 260 - 310        | -                       | 260 - 300               | 250 - 300             | 240 - 280           | 280 - 300            | 270 - 300           |
| කැරට                     | 100 - 130           | 150 - 160         | 120 - 150         | 150 - 180        | -                       | 150 - 200               | 100 - 110             | 140 - 150           | 120 - 150            | 140 - 170           |
| ලීක්ස්                   | 80 - 100            | 100 - 110         | 90 - 120          | 90 - 120         | -                       | 100 - 130               | 70 - 80               | 90 - 100            | 80 - 100             | 90 - 110            |
| බීටරූට                   | 60 - 70             | 50 - 65           | 40 - 70           | 70 - 90          | 30 - 60                 | 80 - 100                | -                     | -                   | -                    | 70 - 90             |
| බීටරූට (නුවරඑළිය)        | 80 - 100            | 90 - 110          | 75 - 90           | -                | -                       | -                       | 60 - 70               | 80 - 90             | 90 - 100             | -                   |
| නෝකෝල්                   | 70 - 100            | 80 - 100          | 70 - 90           | 100 - 130        | 50 - 60                 | -                       | 80 - 100              | 90 - 110            | 90 - 100             | 110 - 130           |
| රාබු                     | 50 - 80             | 80 - 90           | 45 - 60           | 80 - 110         | 30 - 40                 | 60 - 80                 | 60 - 70               | 60 - 70             | 60 - 80              | 80 - 100            |
| ගෝවා (නුවරඑළිය)          | -                   | 110 - 120         | -                 | -                | -                       | -                       | 50 - 80               | 90 - 100            | 60 - 85              | -                   |
| ගෝවා (නුවර)              | 70 - 100            | 70 - 90           | 80 - 120          | 90 - 140         | 80 - 110                | 90 - 130                | -                     | -                   | -                    | 100 - 140           |
| තක්කාලි                  | 120 - 150           | 140 - 150         | 100 - 130         | 110 - 140        | 90 - 100                | 100 - 130               | 120 - 150             | 120 - 140           | 110 - 140            | 110 - 130           |
| <b>පහතරට එළවළු</b>       |                     |                   |                   |                  |                         |                         |                       |                     |                      |                     |
| බණ්ඩක්කා                 | 120 - 150           | 140 - 150         | 150 - 160         | 150 - 170        | 140 - 150               | 120 - 140               | -                     | -                   | 120 - 140            | 150 - 180           |
| වම්බටු                   | 120 - 200           | 150 - 180         | 100 - 180         | 160 - 220        | 100 - 110               | 150 - 200               | 100 - 130             | -                   | 130 - 170            | 170 - 220           |
| මාළු මිරිස්              | 200 - 300           | 250 - 280         | 180 - 250         | 270 - 300        | 180 - 250               | 160 - 200               | 350 - 360             | 340 - 360           | 280 - 320            | 240 - 280           |
| වට්ටක්කා                 | 35 - 45             | 35 - 40           | 20 - 25           | 35 - 40          | 30 - 40                 | 25 - 30                 | 35 - 45               | -                   | 35 - 40              | 35 - 40             |
| පිපිඤ්ඤා                 | 120 - 150           | 120 - 130         | 120 - 140         | 130 - 150        | 110 - 120               | 80 - 110                | 100 - 110             | -                   | 120 - 150            | 130 - 160           |
| කරවිල                    | 280 - 350           | 300 - 330         | 270 - 350         | 290 - 330        | 200 - 300               | 230 - 280               | -                     | -                   | 300 - 330            | 280 - 330           |
| පතෝල                     | 160 - 180           | 210 - 220         | 150 - 200         | 130 - 150        | 140 - 150               | 140 - 180               | -                     | -                   | 160 - 180            | 170 - 200           |
| මුරුංගා                  | 200 - 400           | 200 - 220         | -                 | 210 - 240        | 170 - 170               | 130 - 150               | 250 - 270             | -                   | 230 - 250            | 200 - 220           |
| වැටකොළ                   | 180 - 200           | 280 - 300         | 160 - 220         | 180 - 220        | 150 - 160               | 150 - 200               | -                     | -                   | 220 - 230            | 240 - 270           |
| මැකරල්                   | 160 - 200           | 150 - 170         | 130 - 230         | 130 - 150        | 110 - 120               | 160 - 200               | -                     | -                   | 140 - 150            | 140 - 160           |
| අළු කෙසෙල්               | 50 - 60             | 80 - 90           | 60 - 80           | 80 - 100         | 60 - 70                 | 60 - 70                 | -                     | -                   | 60 - 70              | 80 - 100            |
| අමු මිරිස්               | 130 - 170           | 150 - 170         | 130 - 160         | 160 - 200        | 150 - 150               | 100 - 130               | 200 - 250             | -                   | 180 - 210            | 160 - 200           |
| දෙහි                     | 1100 - 1300         | 1100 - 1200       | 1100 - 1300       | 1250 - 1350      | -                       | 1100 - 1200             | -                     | -                   | 1100 - 1200          | 1200 - 1300         |
| බතල                      | 100 - 130           | 120 - 130         | 70 - 90           | 100 - 120        | -                       | 100 - 110               | 110 - 120             | -                   | 110 - 120            | 100 - 120           |
| මඤ්ඤාක්කා                | 70 - 100            | 80 - 100          | 80 - 100          | 100 - 130        | 70 - 100                | 70 - 80                 | 70 - 80               | -                   | -                    | 100 - 110           |
| එළබටු                    | 180 - 200           | 230 - 250         | 240 - 260         | 250 - 300        | 180 - 220               | 160 - 220               | -                     | -                   | 250 - 260            | 240 - 290           |
| අර්තාපල් (ආනයනික)        | -                   | 170 - 190         | 170 - 180         | 175 - 185        | -                       | 180 - 190               | -                     | -                   | 180 - 185            | 175 - 180           |
| අර්තාපල් (වැලිමඩ)        | 200 - 220           | 200 - 220         | 180 - 190         | 190 - 200        | -                       | -                       | 170 - 180             | -                   | 170 - 190            | -                   |
| අර්තාපල් (නුවරඑළිය)      | 230 - 240           | 240 - 250         | -                 | 250 - 260        | -                       | -                       | -                     | 200 - 220           | -                    | 250 - 260           |
| ලොකුළුණ (ආනයනික)         | -                   | 145 - 150         | 135 - 145         | 100 - 140        | -                       | 145 - 150               | 110 - 140             | -                   | 140 - 145            | 100 - 140           |
| ලොකුළුණු දේශීය           | -                   | 140 - 160         | 115 - 140         | 135 - 145        | -                       | 135 - 140               | -                     | -                   | 150 - 155            | 140 - 145           |
| <b>කෙසෙල්</b>            |                     |                   |                   |                  |                         |                         |                       |                     |                      |                     |
| ඇඹුල් (කිලෝවකට)          | -                   | -                 |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| කෝලිකුටු (කිලෝවකට)       | -                   | -                 |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| සීනි (කිලෝවකට)           | -                   | -                 |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| ආනමාළු (එකකට රු.)        | -                   | -                 |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| ගස්ලබු (කිලෝවකට))        | -                   | -                 |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| වැල්දොඩම් (එකකට රු.)     | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| <b>පළතුරු (එකකට රු.)</b> |                     |                   |                   |                  |                         |                         |                       |                     |                      |                     |
| අන්නාස - ලොකු ප්‍රමාණය   | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      |                     |
| - මධ්‍යම ප්‍රමාණය        | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| - කුඩා ප්‍රමාණය          | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| අඹ - බෙට්ටි              | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      |                     |
| - කර්තකොලොම්බන්          | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| දිවුල්                   | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| අලිපේර                   | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      | -                   |
| දොඩම්                    | -                   |                   |                   |                  |                         |                         |                       |                     |                      | -                   |

**Note:**

Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522  
Colombo.